

පාරිභෝගික තෘප්තිය මැනීම

මේ ඔබේ ආයතනයයි, අපි ඔබ වෙනුවෙන් සේවය කරන්නෙමු.

		ඉතා හොඳයි	හොඳයි	සාමාන්‍යයි	දුර්වලයි
		10	7	5	0
01	බිඳවැටුම් පිලිබඳ පැමිණිලි, දැනුම් දීම සඳහා ඇති පහසුකම්.				
02	බිඳවැටුම් යටා තත්වයට පත් කිරීමේදී ගතවන කාලය පිලිබඳ සැහිමකට පත්වීම.				
03	මිනුම්ගත කිරීමේදී ගතවන කාලය සහ අනෙකුත් කාරණා සම්බන්ධව				
04	නව සේවා සැපයුම් ලබාදීමේදී ගතවන කාලය පිලිබඳ ඔබගේ අදහස				
05	ඔබගේ ප්‍රදේශයේ වීදුලි රැහැන්වලට බාධා පමුණුවන ගස් අතු, ඊකිලි, කපා ඉවත්කර තිබේද?				
06	අප සේවකයින් ඔබගේ සේවාවන් ඉටුකිරීමේදී ඔවුන් දක්වන ආචාරශීලීඛව, ප්‍රමිතීන්ට අනුකූලඛව හා ප්‍රතිචාර				
07	ඔබ ප්‍රදේශයේ පවත්නා වීදුලි සැපයුමේ විශ්වාසවන්තඛාවය, ගුණාත්මකඛාවය හා නිර්වද්‍යතඛාවය				
08	මෙම ආයතනයෙන් ඔබට සලසා ඇති පහසුකම්				
09	මෙම ආයතනය කෙරෙහි ඔබ දක්වන ආකල්පය				
10	මෙම ආයතනයේ සමස්ථ රාජකාරි පිලිබඳ ඔබගේ ආකල්පය				

ඔබගේ අදහස් , යෝජනා හා වෝදනා දක්වන්න.

.....

.....

.....

.....

.....

ආකෘති පත්‍රය සම්පූර්ණ කර වීදුලි සේවාවේ ගුණාත්මකඛාවය ඉහළ නැංවීමට ඔබ දැක්වූ සහයෝගය අපි අගය කරන්නෙමු.

වීදුලි අධිකාරි,
ලංකා වීදුලිබල මණ්ඩලය,
පාරිභෝගික සේවා මධ්‍යස්ථානය,
ලියල.